

මහාසමය සූත්‍රයෙහි දැක්වෙන සතරවරම දෙවිවරුන්ගේ දාසයෝ  
(සමයාන්තර දේව සංකල්පය ආගුයෙන් සිදුවන විමර්ශනාත්මක අධ්‍යායනයක්)  
ලේල්වල අරියධම්ම හිමි<sup>1</sup>

### හැඳින්වීම

දිස්නිකායේ මහාවග්‍රයෙහි සංගාහීත මහාසමය සූත්‍රය, එහිහාසික වටිනාකමකින් යුත්ත, සන්දර්භීය කරුණු විවිධ ප්‍රස්ථාන ඔස්සේ සාකච්ඡාවට බඳුන් කළ හැකි, පෙළ සාහිත්‍ය සාස්ත්‍රීය අධ්‍යායනයන්හි දී ප්‍රාථමික මූලාගුයක් වශයෙන් ද සම්භාවිත, සූත්‍රයකි. ගාරා මාධ්‍ය ගුරුතොට ගත් දේවනාමාවලියකින් සමන්වීත මෙම සූත්‍රය, රේරවාදී සාම්ප්‍රදායික පිළිගැනීම බුද්ධ හාමිතයක් වශයෙන් වුවත් ඒ පිළිබඳ පෙර්පර දෙදිග ප්‍රාමාණික විද්‍වතුන්ගේ ආකල්පය එය නො වේ. මහාසමය සූත්‍රය දේවහාමිත සම්බුද්ධානුදාත සූත්‍ර පය්සායක් බව ඇතැමෙක් අදහස් කරති. (අබේනායක, 2009 “වත්හාණවාරපාලි තත්රගත් සූත්‍ර හතක් පිළිබඳ අධ්‍යායනය”, 152 - 153 පිටු.) එය එසේ ද නො වී කිසියම් මහායානික ආචාර්යීවරයෙකු විසින් සංස්කෘත හාජාවෙන් රවනා කරන ලදුව, මාගධී හාජාවට පරිවර්තන ව නිකාය ග්‍රන්ථාන්තරගතයට සංගාහීත කරන්නට ඇතැයි යනු තවත් මතයකි. (බුද්ධිදත්ත හිමි, පොල්වත්තේ, 2010, “1. දිස්නිකාය”, පිටුව 32) කෙසේ වෙතත් සූම්ජිලාවිලාසිනි දිස්නිකායටියකරාව දක්වන පරිදී මහාසමය, පන්සියයක් පමණ වූ හික්ෂුන් වහන්සේලාගේ සායන අනෙකුත විනෝදනය පිණිස බුද්ධ හාමිත සූත්‍රයකි. (දිස්නිකායටියකරා දුතියා හාගා, මහාසමයසුන්තවණ්ණනා, 480 පිටුව.)හුදෙක් එය ව්‍යක්ති දේශනාවක් පමණක් ම නො ව බුදුන් වහන්සේ විසින් පවත්වන ලද ආධ්‍යාත්මික වැඩමුළුවකි.

### පරයේපන ගැටුව

සමයාන්තර දේව සංකල්පය පිළිබඳ ව කෙරෙන සාස්ත්‍රීය අධ්‍යායනයක දී අතිශයින් වැදගත් වන ප්‍රාථමික මූලාගුයක් වශයෙන් ද මහාසමය සූත්‍රය, සම්භාවිතය. වේද සාහිත්‍ය පුළුගයේ පටන් විවිධ ආගමික සාහිත්‍යයන්හි සඳහන් වන, සතරවරම දෙවිවරු පිළිබඳ තොරතුරු මහාසමයෙහි අන්තර්ගත ය. මෙම සූත්‍රයට අමතර ව ප්‍රධාන වශයෙන් දිස්නිකායේ ආචාර්යාවසූත්‍රයෙහි ද අප්‍රධාන වශයෙන් වෙනත් පාලි මූලාගුයන්හි ද සිවිලභ දෙවිවරු පිළිබඳ සාධක හමුවේ. මහාසමය සූත්‍රයෙහි සතර දිගාවන්හි අධිපති දෙවිවරුන් වරණනා කිරීමෙන් අනතුරු ව දක්වන්නේ ඔවුන්ගේ දේවදාස නාමාවලිය සි. එම පිරිසට මායා, කුලෙණුව්, වෙටෙණුව්, විටු, විටුඩි යන දේවදාසයෝ අයන් වෙති (දි.නි. 2:388). එහෙන් මෙම දේවදාස නාමාවලිය සඳහා දිස්නිකායටියකරාව සපයා ඇති අර්ථකරනයෙහි ද සිංහල සහ ඉංග්‍රීසි ත්‍රිපිටක පරිවර්තනයන්හි ද විවිධ විෂමතා දක්නට ලැබේ.

<sup>1</sup> Lecturer (Visiting), Department of Pali & Buddhist Studies, University Of Kelaniya,  
ven.ariyadhamma@yahoo.com

දිස්නිකායටිකරාව, කුටෙන්ඩු පටන් නිසන්ඩු දක්වා ඇති පිරිස දේවදාසයන් වගයෙන් සඳහන් කරයි (දි.නි.අ. 2:490). දිස්නිකායටිකාව ද ඒ අනුව යමින් 'කුටෙන්ඩු ආදී කොට නිසන්ඩු කෙළවර කොට ඇති දේවදාසයයේ' අටක් වෙති' සියංඛාත්මක ව ද දේවදාසයන් දක්වා ඇත (දි.නි.ට. 458). බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයෙහි, 'මුළුන්ගේ මායාලී තු වෘත්තික තු ගය තු කපට තු කුටෙන්ඩු, වෙටෙන්ඩු, විටු, විටුව යන දාසයෝ' ද' යනුවෙන් දේවදාසයන් හඳුන්වා ද ඇත (දි.නි. 2:389). ඉංග්‍රීසි ත්‍රිපිටක පරිවර්තනයෙහි, මායා, කුටෙන්ඩු, වෙටෙන්ඩු, විටු, විටුව්, වන්දන, රාමසේටිය, කින්නුසන්ඩු, නිසන්ඩු යන පිරිස දේවදාස සම්භයට ඇතුළත් කොට ඇත (Rhys Davids, T.W. (1910). p.288). මෙසේ මහාසමය සූත්‍රයෙහි ඇතුළත් වන දේවදාසයන් සම්බන්ධයෙන් අවියකා විවරණයෙන් හා සිංහල, ඉංග්‍රීසි පරිවර්තනයන්ගෙන් පැන තැයැණු ව්‍යාකුලතා ගාස්ත්‍රිය අධ්‍යයනයක් මගින් තිරාවරණය කළ යුතු ව ඇත. සමාජතර දේව සංකල්පයන් හා යැයිදීමේ ද මහාසමය සූත්‍රයෙහි සඳහන් මායා, කුටෙන්ඩු, වෙටෙන්ඩු, විටු, විටුව පමණක් ලාමක වය්සා සහිත දේවදාසයන් වගයෙන් සැලකීම යෝගා බව පැහැදිලි වේ. පරියේෂණ කුමවේදය

පාල සාහිත්‍යයන් සංස්කෘත සාහිත්‍යයන් ප්‍රමුඛ වගයෙන් උපයෝගී කොට ගනිමින් දේවදාසයන් පිළිබඳ විමර්ශනාත්මක ගාස්ත්‍රිය අධ්‍යයනයක් කිරීම මෙහි ද අපේක්ෂිත ය. මහාසමය සූත්‍රය, ආචාරාවිය සූත්‍රය මෙන් ම වෙනත් පාල මූලාශ්‍රයන් ද එසේ ම මහාසමාජ සූත්‍රය, මහාමායුරීවිද්‍යාරාදී සූත්‍රය, සූවරණභාසාත්මක සූත්‍රය ආදී මහායාන මූලාශ්‍රයන් ද මේ සඳහා හාවිත කෙරේ. දේවදාස තාමයන් ඇතුළත් වේද, උපනිෂ්ඨ, මහාකාව්‍ය ආදී සංස්කෘත මූලාශ්‍රයන් ද අරථ සූචනය සඳහා ගබඳකළේපදුම, වාවස්ථාපත්‍ය වැනි කේංස ගුන්ථයන් ද යෙර්විත ව පරිඹිලනය කෙරේ.

ප්‍රමුඛ පද : මායා, දාසා, දෙවරාජා, මහාසේනාපති, ධර්මභාත්‍ය.

### ආඩිත ගුන්ථ

දිස්නිකාය II. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුන්ථ මාලාව.

සූමධිගලවිලාසිති නාම දිස්නිකායටිකරා II, සයිමන් හේවාවිතාරණ මූලණාංකය.

සූත්‍රයෙහි විගහටිකරා, සයිමන් හේවාවිතාරණ මූලණාංකය.

අබේනායක, මලිවර. (2009). පාල අධ්‍යයන විමර්ශන, විශේෂිත ගුන්ථ කේන්ද්‍රය, බොයල්ල.

Nobel, Johannes. (1937). (ed.). *Suvarṇabhāsottamasūtra*, Otto Harrassowitz, Druck Der August Pries GmbH in Leipzig, Germany.

Rhys Davids, T.W. (1910). *The Dialogues of the Buddha*, Part II, , London: Oxford University Press.

Mahāmāyūrīvidyārājñīsūtram, [https://docs.google.com/viewer?url=http://www.sanskritworld.in/public/assets/book/book\\_5103ef6a2d429.txt](https://docs.google.com/viewer?url=http://www.sanskritworld.in/public/assets/book/book_5103ef6a2d429.txt)